

1. මූල්‍ය ප්‍රකාශන

1.1 විශාලනය කළ මතය

සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ 2019 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ මේ සමඟ ඇති මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මගේ වාර්තාවේ විශාලනය කළ මතය සඳහා පදනම කොටසේ සාකච්ඡා කර ඇති කරුණු වල වැදගත්කම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීමට මට නොහැකි වී තිබේ.

1.2 විශාලනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම නිසා, විගණන මතයක් ප්‍රකාශ කිරීමට හැකි පදනමක් ලබා ගැනීමට සුදුසු ප්‍රමාණවත් යෝග්‍ය විගණන සාක්ෂි මට ලබාගත නොහැකි විය. ඒ අනුව මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මම මතයක් පළ නොකරමි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගම අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි

විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01 හි 32 ඡේදය ප්‍රකාරව ගිණුම්කරණ ප්‍රමිතයකින් අවසර දී ඇත්නම් මිස, කිසිදු විට ආදායම් හා වියදම් ද වත්කම් හා වගකීම්ද එකිනෙකට හිලව් කිරීම නොකළ යුතු වුවත්, සමාගම විසින් සමාලෝචිත වර්ෂයේදී රු.43,153,550 ක වත්කම් රු.10,151,947 ක වගකීම් සමග හිලව් කර තිබුණි.	ඉදිරි ගිණුම් කටයුතු ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සිදු කිරීමට කටයුතු කරන බව.		ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව ගිණුම් තැබීම සිදුකළ යුතුයි.
(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 12 ට අනුව සමාගම විසින් 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් බදු වියදම ගණනය කිරීම සහ විලම්භිත බදු ගණනය කිරීම සිදුකර නොතිබුණි.	ඉදිරි ගිණුම් කටයුතු ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සිදු කිරීමට කටයුතු කරන බව.		ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව ගිණුම් තැබීම සිදුකළ යුතුයි.
(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 අනුව ඉඩම් පිරිවැය වෙනමද, ගොඩනැගිලි පිරිවැය වෙනමද, මූල්‍ය ප්‍රකාශන වල හඳුනාගත යුතු වුවද සමාගමේ දේපල පිරියත සහ උපකරණ යටතේ ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැය වෙන වෙනම හඳුනානොගෙන රු.132,274,693 ක් ලෙස තනි අගයක් දක්වා තිබුණි.	ඉදිරි ගිණුම් කටයුතු ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සිදු කිරීමට කටයුතු කරන බව.		ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව ගිණුම් තැබීම සිදුකළ යුතුයි.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

- (අ) සමාගමේ මෝටර් රථ සඳහා ක්ෂය වෙන්කිරීම රු.3,851,831 ක් සහ පරිගණක සඳහා ක්ෂය වෙන්කිරීම රු.220,701 ක්, උපයෝගීතා අයිතම ක්ෂය වෙන්කිරීම රු. 220,802 පිරිවැය වටිනාකම ඉක්මවා ගණනය කර තිබීම හේතුවෙන් වාර්ෂික ලාභය රු. 4,293,334 ක් අඩුවෙන් පෙන්නුම් කර තිබුණි.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ සාක්ෂි	විගණන	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වියදම් ගිණුම්	11,488,856	ගිණුම් 10 ගනුදෙනු තහවුරු කරගැනීමට අවශ්‍ය සාක්ෂි	ට අදාළ තහවුරු අවශ්‍ය කරන බව.	විගණනය සඳහා තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ගනුදෙනු තහවුරු කර ගැනීම සඳහා අදාළ සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.
වත්කම් ගිණුම්	1,271,410,707	ගිණුම් ශේෂ 06 අදාළ ශේෂ තහවුරු කරගැනීමට අවශ්‍ය සාක්ෂි	ට අදාළ ශේෂ තහවුරු අවශ්‍ය කරන බව.	විගණනය සඳහා තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ තහවුරු කර ගැනීම සඳහා අදාළ සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.
වගකීම් ගිණුම්	1,875,391,043	ගිණුම් ශේෂ 21 අදාළ ගිණුම් ශේෂ තහවුරු කරගැනීමට අවශ්‍ය සාක්ෂි	ට අදාළ ගිණුම් ශේෂ තහවුරු කරගැනීමට අවශ්‍ය කරන බව.	විගණනය සඳහා තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂ තහවුරු කර ගැනීම සඳහා අදාළ සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.
මුදල් පොතට අනුව ලැබීම්	22,211,233	ලැබීම් වලට අදාළ ලදුපත් හා ලේඛන	එම වකවානුව තුළදී ආයතනය වසා තබා ඇති බව සහ 9/2020 කැබිනට් අනුමැතිය මත කඩදාසි සමාගම විවිධාංගීකරණ ව්‍යාපෘතියක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සහ. ඉදිරි	ඒම වකවානුව තුළදී ආයතනය වසා තබා ඇති බව සහ 9/2020 කැබිනට් අනුමැතිය මත කඩදාසි සමාගම විවිධාංගීකරණ ව්‍යාපෘතියක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සහ. ඉදිරි	මූල්‍ය ප්‍රකාශන වල රේඛීය අයිතම ශේෂයන් තහවුරු කිරීමට අදාළ සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

ගිණුම් කටයුතු ගිණුම්කරණ යුතුයි
ප්‍රමිත වලට අනුකූලව සිදු
කරන බව

මුදල් පොතට අනුව ගෙවීම්	20,030,784	ගෙවීම් වලට අදාළ වවුචර් සහ ගණුදෙනු වලට අදාළ ලේඛන	එම වකවානුව තුළදී ආයතනය වසා තබා ඇති බව සහ 9/2020 කැබිනට් අනුමැතිය මත කඩදාසි සමාගම විවිධාංගීකරණ ව්‍යාපෘතියක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම සහ. ඉදිරි ගිණුම් කටයුතු ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සිදු කරන බව.	මූල්‍ය ප්‍රකාශන වල රේඛීය අයිතම ශේෂයන් තහවුරු කිරීමට අදාළ සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුයි
---------------------------------	------------	---	---	---

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය
දැක්වීම

(අ) වර්ෂ භයකට වැඩි කාලයක සිට පැවත එන රු. 42,450,103 ක ණයගැති ශේෂ සහ කාල විශ්ලේෂණයන් නොමැති රු.67,785,219 ක ණයගැති ශේෂ අයවිය යුතු පාර්ශව හඳුනා ගැනීමට හා අයකර ගැනීමට සමාගම කටයුතුකර නොතිබුණි.	එම වකවානුව තුළ ආයතනය වසා තැබූ බවත් වර්තමානය වන විට එම ගනුදෙනු අය කර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය මග පෙන්වනු ලබන බව.	ණයගැති ශේෂ කඩිනමින් නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
---	---	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 1,195,325 ක ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත්
වර්ෂයේ ලාභය රු.6,674,484 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 5,479,159 ක පිරිහීමක්
නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ඉවතනලද කඩදාසි විකුණුම් ආදායම රු. 8,100,031 කින් අඩුවීම
ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 අනුපාත විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේදී ද පෙර වර්ෂයේ පරිදිම දළ අලාභයක් වාර්තා කර ඇති අතර එය ප්‍රතිශතයක්
ලෙස සියයට 1 කි. සමාගමේ ද්‍රවශීලතා අනුපාත සලකා බැලීමේ දී ජංගම අනුපාතය පිළිගත් සම්මතය
ලෙස 2:1 ක් පැවතිය යුතු වුව ද 0.44:1 ලෙස පැවතුණි. එසේම ක්ෂණික අනුපාතය පිළිගත් සම්මතය
ලෙස 1:1 ක් පැවතිය යුතු වුව ද එය 0.37:1 ලෙස පැවතුණි. ඒ අනුව, ජංගම හා ක්ෂණික අනුපාත

ප්‍රශස්ත ලෙස පැවතිය යුතු මට්ටමට වඩා අඩු මට්ටමක පැවතීමට දිගු කාලීනව නිරවුල් කරගැනීමට නොහැකි වූ ජංගම වගකීම් රු 1,451,731,125 ක් සහ ජංගම වත්කම් රු 275,435,666 ලෙස පැවතීම හේතු වී ඇති බව නිරීක්ෂණය විය .

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 2007 අංක 07 දරන සමාගම් පනතේ 148 වගන්තිය පරිදි සමාගමේ ගනුදෙනු නිවැරදි ලෙස වාර්තා කරන හා පැහැදිලි කරන ගිණුම් වාර්තා සහ ආධාරක ලියවිලි තබාගත යුතු වුවද ගිණුම් කාල පරිච්ඡේදයට අදාළ ගනුදෙනු හා සිද්ධි සම්බන්ධ ප්‍රමාණවත් ගිණුම් පොත් පත් සහ ගිණුම්කරණ සාක්ෂි ආරක්ෂිතව තබාගැනීම සඳහා සමාගමේ නිසි බලධාරීන් විසින් කටයුතු කර නොතිබුණි.	මෙම කාලයේදී ආයතනය වසා තැබූ බවත් 2020 අගෝස්තු මසින් පසුව ආයතනය නැවත අරම්භ කරන ලද බවත් එදින සිට ගිණුම් වාර්තා ආධාරක ලියකියවිලි ආරක්ෂිතව තබා ගැනීමට නිසි බලධාරීන් කටයුතු කර ඇති බව.	2007 අංක 07 දරන සමාගම් පනතේ 148 වගන්තිය ප්‍රකාරව කටයුතු කළ යුතුය .	
(ආ) සමාගමේ ලංකා බැංකුවේ ඇති 164807 දරන ජංගම ගිණුමේ ඇති ශේෂයන් මුදල් පොතේ ඇති ශේෂයන් සංසන්දනය කිරීම සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශන පිළියෙල කර නොතිබුණි.	ඉදිරි ගිණුම් කටයුතු ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සිදු කරන බව.	මාසික බැංකු සැසඳුම් ප්‍රකාශන පිළියෙල කිරීමට කටයුතු කළ යුතුය	
(ඇ) 2015 පෙබරවාරි 09 දිනට ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවීමට නියමිතව තිබූ හිඟ විදුලි බිල වූ රු.483,997,075 ක් නොගෙවීම නිසා එදින සිට වාලච්චේන කර්මාන්තශාලාවට විදුලිය සැපයීම තාවකාලිකව විසන්ධි කර තිබූ අතර විදුලි සැපයුම නොමැති හෙයින් 2020 ජුනි මාසය දක්වා වාලච්චේන කර්මාන්තශාලාවේ කිසිදු නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවී නොතිබුණි. කෙසේ වුවද, 2022 සැප්තැම්බර් 08 දිනැති, අංක EP/EE(COM)/CS/BulkSupply දරන ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කළමනාකරුගේ ලිපියට අනුව හා 2020 මාර්තු 26 දිනැති, අංක අමප/20/0561/224/015 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින්, රු. 361,992,685 ක් වූ දඩ පොලිය කපා හැරීමෙන් පසුව ඉතිරි වූ රු.122,004,390 ක හිඟ විදුලිබිල කම්හලෙහි නිෂ්පාදන	පිළිතුරු ලබාදී නොමැත	හිඟ විදුලි බිල් පියවීමට කටයුතු කළ යුතුය.	

කටයුතු නැවත ආරම්භ කරන දින සිට වසර දෙකක කාල සීමාවක් ගතවීමෙන් පසුව එළඹෙන මාස හයක කාලසීමාව තුළ වාරික වශයෙන් ගෙවා අවසන් කිරීමේ කොන්දේසියට යටත්ව අනුමැතිය ලබාගෙන, 2020 ජූලි මාසයේ දී කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර තිබුණි. කෙසේ වුවද, 2025 අප්‍රේල් 30 දින වන විට කඩදාසි සමාගම විසින් හිඟ විදුලි බිල වූ රු.111,004,390 ක වටිනාකමක් ගෙවිය යුතුව තිබුණි.

(ඇ) 2014 වර්ෂයේදී සීමාසහිත පර්න් ඉංජිනේරු හා මේන්ටෙනන්ස් (පුද්ගලික) සමාගම බදු ගිවිසුම කඩකර ඇඹිලිපිටිය කම්හල හැර යාමෙන් පසු නැවත 2022 මාර්තු 09 දිනැති බදු ගිවිසුම යටතේ දෙවන බදුකරු වූ කේඑස්පීඒ ඇඹිලිපිටිය කඩදාසි කම්හල් (පුද්ගලික) සමාගම (KSPA Ambilipitiya Paper Mills private limited) වෙත, රු.මිලියන 260 ක ප්‍රතිශ්ඨාවක් මත වසර 30 ක කාලයකට බදු දී ඇත. ගිවිසුම අනුව මාස 18 ක් තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ යුතු අතර එම කාලසීමාව තුලදී රු.13,000,000 ක වාර්ෂික බදුකුලී වාරිකයක් බදුගැනුම්කරු විසින් සමාගමට ගෙවිය යුතුය. නිෂ්පාදන කටයුතු ආරම්භ කළ පසු බදු ගිවිසුම අනුව විකුණුම් ආදායම මත සියයට 3 කට සමාන වටිනාකමක් වාර්ෂික බදුකුලී වාරිකය ලෙස ගෙවිය යුතුය. ඒ අනුව කේඑස්පීඒ ඇඹිලිපිටිය කඩදාසි සමාගම විසින් 2024 අප්‍රේල් 18 දින නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබුණද ගිවිසුම ප්‍රකාරව බදු කුලිය අය කර ගැනීමට සමාගම විසින් කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	ගිවිසුම අනුව නියමිත බදු කුලිය අයකරගැනීමට සමාගම කටයුතු කළයුතුය
---	-------------------------------	--

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස් නිර්දේශය

(අ) කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කිරීමට කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය (Paper Machine) සහ බෝඩ් නිෂ්පාදන යන්ත්‍රය (Board Machine) ලෙස ප්‍රධාන යන්ත්‍ර 02ක් පැවතුණි. 2020 වර්ෂයේ නැවත වාලවීමේ කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු	පිළිතුරු ලබාදී නොමැත.	ඌන උපයෝජිත කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකර නිෂ්පාදන කටයුතු වලට යොමු කළ යුතුය
--	------------------------------	---

ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යාමේදී බෝඩ් නිෂ්පාදන යන්ත්‍රයේ අක්‍රිය වන සහ යාන්ත්‍රික දෝෂ ඇති වන අවස්ථා වලදී, නිසි ක්‍රියාකාරීත්වය සඳහා කඩදාසි නිෂ්පාදන යන්ත්‍රයෙන් කොටස් ගලවා බෝඩ් නිෂ්පාදන යන්ත්‍රයට සවිකිරීම සමාගමේ කළමනාකාරීත්වය අනුගමනය කළ ක්‍රමය විය. විගණනයට නිරීක්ෂණය වූ පරිදි, කඩදාසි නිෂ්පාදන යන්ත්‍රයෙන් ප්‍රධාන අයිතම 08 ක් බෝඩ් නිෂ්පාදන යන්ත්‍රයට සවිකර ඇති අතර ඒවාහි වටිනාකම රු.34,433,059 ක් විය. ඒ අනුව, විගණන දිනය වූ 2025 පෙබරවාරි 20 දින වන විටත් කඩදාසි නිෂ්පාදන යන්ත්‍රයෙන් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි මට්ටමින් අක්‍රියව පැවතී අතර කඩදාසි නිෂ්පාදනය සඳහා වර්තමානයේදී භාවිතා කරනුයේ බෝඩ් නිෂ්පාදන යන්ත්‍රය පමණක් බව නිරීක්ෂණය විය.

(ආ) 2011 දෙසැම්බර් 19 දිනැති අංක 1037 දරන බදු ගිවිසුම අනුව ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව නැවත ප්‍රකෘති තත්වයට පත් කිරීමට හා නැවත සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 600 ක ප්‍රතිෂ්ඨාවකට වර්ෂ 30 ක කාලයක් සඳහා රාජ්‍ය සම්පත් කළමනාකරණ සමාගම සහ සීමාසහිත ජාතික කඩදාසි සමාගම යන ආයතන යුගලය සහ සීමාසහිත පර්ක් ඉංජිනේරු හා මේන්ටෙනන්ස් (පුද්ගලික) සමාගම සමග ගිවිසුම් ප්‍රකාරව එකඟවූ රු. මිලියන 600 ක ප්‍රතිෂ්ඨාවෙන් රු. මිලියන 200 ක් බදුකරු විසින් ගෙවා නොතිබුණි. තවද, අදාළ සමාගම විසින් සුළු කාලයක් නිෂ්පාදන කටයුතු සිදුකර ඇති අතර පසුව ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව සතු කඩදාසි නිෂ්පාදන යන්ත්‍රය සෙලාන් බැංකුව වෙත රු.418,483,037 ක වටිනාකමකට උකස් තබා 2012 වර්ෂයේදී කම්හල හැර යාමට කටයුතු කර තිබුණි.

ඒ අනුව, නිසි පරිදි බදු වාරික නොගෙවීම මත රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් නීතිපති උපදෙස් මත අදාළ බදු ගිවිසුම 2014 සැප්තැම්බර් 25 දින අවලංගු කර

පිළිතුරු ලබාදී නොමැත.

ගිවිසුම අනුව නියමිත බදු කුලිය අයකරගැනීමට සමාගම කටයුතු කළයුතුය

නිවුණද 2011 දෙසැම්බර් 19 දින සිට ගිවිසුම අවලංගු කළ කාලය වූ 2014 සැප්තැම්බර් 25 දක්වා වූ වර්ෂ තුනක කාලපරිච්ඡේදය වෙනුවෙන් ලැබිය යුතු රු. මිලියන 42 ක බදුකුලිය අයකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

එසේම නිෂ්පාදන යන්ත්‍ර සෙලාත් බැංකුව වෙත උකස් තැබීම සඳහා ජාතික කඩදාසි සමාගම නියෝජනය වන පරිදි ගිවිසුමට එළඹී පාර්ශවයන්ගෙන් සමාගමට සිදුවූ අලාභය අයකර ගැනීමට රාජ්‍ය සම්පත් කළමනාකරණ සමාගම කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. තවද, ගිවිසුමට එළඹුණු සීමාසහිත පර්ක් ඉංජිනේරු හා මේන්ටේනන්ස් (පුද්ගලික) සමාගම නිෂ්පාදන කටයුතු නතර කිරීම හේතුවෙන් ගිවිසුම කඩවීම පිළිබඳව, බදුදීමනාකාර පාර්ශවය වූ රාජ්‍ය සම්පත් කළමනාකරණ සමාගම විසින් කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

කළමනාකාරීත්වයේ අදහස් නිර්දේශය දැක්වීම

2020 ජූලි මස සිට සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ස්ථීර පදනම මත බඳවාගත් සේවකයින් 08 ක් සහ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින් 23 ක් ලෙස සේවකයින් 31 දෙනෙකු සහ වාලව්වේන කම්හලෙහි කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින් 13 ක් ද, දෛනික වැටුප් පදනම මත බඳවාගත් සේවකයින් 6 ක් සහ, පැයක රේටයන් අනුව බඳවාගත් සේවකයින් 132 ක් ලෙස සේවකයින් 151 දෙනෙකු ඇතුළුව සමාගමෙහි මුළු සේවක සංඛ්‍යාව 182 ක් විය. නමුත් නැවත ආරම්භයේ සිට වර්ෂ හතරක් අඛණ්ඩව ව්‍යාපාර කටයුතු මෙම කාර්ය මණ්ඩලය සමග පවත්වාගෙන ගියද, නියමිත සේවක සංඛ්‍යාවක් (Cadre) සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා දී නොතිබුණි.

පිළිතුරු ලබාදී නොමැත.

නියමිත සේවක සංඛ්‍යාව සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා ගත යුතුය.